

Prijs franco per post f _____

Verslijgbaar op het Dépôt van Leermiddelen te Weltevreden tegen
toezending van een postwissel tot genoemd bedrag.

॥ श्री गुरुः ॥

ॐ नमो भगवते वासुदेवाय ॥ श्री गुरुः ॥

ॐ नमो भगवते वासुदेवाय ॥

ॐ नमो भगवते वासुदेवाय ॥

ॐ नमो भगवते वासुदेवाय ॥ श्री गुरुः ॥

ॐ

ॐ नमो भगवते वासुदेवाय ॥

AMANSISWA
KIRTI GR YA

AAN
Kirti Griya

5

॥ श्री गुरुः ॥

ॐ नमो भगवते वासुदेवाय ॥ श्री गुरुः ॥

ॐ नमो भगवते वासुदेवाय ॥

KAWRUH NANEM KLOPO

SARTO PAEDAHIPUN

- Ki Padmosusastro
- H.A. Benyamins
- Semarang
- 1912
- 14x22,5 cm
- 1-46

Bb.1. 015

Pr

॥ က ဗျာ ၃

က ကိစ္စ ဝ ဝ ဝ က ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ

က ဝ ဝ ဝ ဝ ဝ


မ ဝ ဝ ဝ ဝ (မ)

မိ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ

မိ

မိ ဝ ဝ ဝ

॥ က ပါ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ
မိ ၆၃၂ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ ဝ
မိ ဝ ဝ ဝ ဝ ဝ



B 36 8

3

KAWROEH KALAPA


DOOR

KI PADMA SOESAstra

TE

SOERAKARTA.

Semarang-Drukkerij en Boekhandel
H. A. Benjamins, Semarang.
1912.



විහිංගනනුයුතු කිසිවක් නොවිසිනු විසිනු වනුයේ
සාධකයක් ලෙස භාවිත කළ හැකි ප්‍රකාශයක් වනුයේ
සාධකයක් ලෙස zie T. Tj. 14-3 v. o. en 16-9 v. o.

|| කිසිවක් verk. v. කිසිවක් ||

19 || සාධකයක් ලෙස: කිසිවක් ||

- a. කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ
- b. කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ
- c. කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ
 ප්‍රකාශයක් ලෙස භාවිත කළ හැකි ප්‍රකාශයක් ලෙස
 කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ
 (ප්‍රකාශයක් ලෙස භාවිත කළ හැකි ප්‍රකාශයක් ලෙස)
- d. කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ
 කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ
 කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ

|| කිසිවක් ||

20 || සාධකයක් ලෙස: කිසිවක් K. (නොවනුයේ) N.

- නිහිංගනනුයුතු කිසිවක් නොවිසිනු විසිනු වනුයේ (1)
- a. කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ
 කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ

1) || කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ
 කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ
 කිසිවක් නොවනුයේ නොවනුයේ කිසිවක් නොවනුයේ නොවනුයේ

සිංහල සෙත්තපිටකයෙහි අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශන සංස්කරණයෙන් පිටුව 39


3° කතෙසා (මුහුණ) උරුමයෙහි ප්‍රතිකර්මයෙහි පිහිටීම සම්බන්ධයෙන්

4° " මුහුණ, සුචරිතයෙන් අන්තරාධිපතිව ප්‍රතිකර්මයෙහි පිහිටීම සම්බන්ධයෙන්

5° කතෙසා (මුහුණ) උරුමයෙහි ප්‍රතිකර්මයෙහි පිහිටීම සම්බන්ධයෙන්

6° කතෙසා (මුහුණ) උරුමයෙහි ප්‍රතිකර්මයෙහි පිහිටීම සම්බන්ධයෙන්

(1) මහානිකරයෙහි පිහිටීම සම්බන්ධයෙන්



Alphabetisch register.

<p>ဟာဇာယုယုယု § 25.</p> <p>သိက္ခာယု " 4.</p> <p>သိက္ခာ " 18.</p> <p>ဟာဇာယု \ ဟာဇာဇိ . . . " 33.</p> <p> " ဇိက္ခာဇိ . . . " 28.</p> <p> " ယံဇိက္ခာဇိ . . . " 5.</p> <p> " ဇာဇိ . . . " 31.</p> <p> " ယဇိ . . . " 20.</p> <p> " ယဇိက္ခာဇိ . . . " 32.</p> <p>ဇုယုဇုယု " 14.</p> <p>သိက္ခာယု " 19.</p> <p>ဇာယု " 10.</p> <p>ဇုယုဇုယု " 30.</p> <p>သိက္ခာယု " 24.</p> <p>သိ " 12.</p> <p>သိက္ခာ : ယသိက္ခာယု . . . " 1.</p> <p>သိသိ " 27.</p>	<p>သိ § 3.</p> <p>သိ " 21.</p> <p>ယုယု " 2.</p> <p>ဇုယု " 16.</p> <p>ဇုယု " 7.</p> <p>ယုယု " 23.</p> <p>ယု " 22.</p> <p>ယု " 9.</p> <p>ယု " 15.</p> <p>ယု " 13.</p> <p>ယု " 6.</p> <p>ယု " 26.</p> <p>ယု " 11.</p> <p>ယု " 17.</p> <p>ယု " 29.</p> <p>ယု " 8.</p>
---	---

VERKORTINGEN.



J. Z. I. = Javaansche Zamenspraken.

K. = Krama.

K. N. = Krama Ngoko.

M. L. = Ménak Laré.

N. = Ngoko.

T. Tj. = Tatatjara.





KAWROEH KALAPA

DOOR

KI PADMA SOESAstra

TE

SOERAKARTA.

Semarang-Drukkery en Boekhandel
H. A. J. Benjamine, Semarang.
1912.

MU
DEW.

PERPU
Museum Dew:

Bb